

ආපනශාලාවක් පවත්වාගැනීම සම්බන්ධ අදාළ විස්තර

01. තෝරා ගන්නා අය විසින් උදේ,දහවල් ප්‍රධාන ආහාර වේලේ සහ උදේ සවස තේ පැන් සැපයිය යුතු වේ. මෙහිදී ආහාර පිසීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බව දන්වන අතර . ආපන ශාලාව පවත්වා ගැනීමට අදාළව අවම වශයෙන් වසර 03ක පළපුරුද්ද තිබිය යුතු වේ.
02. ආපන ශාලාව පවත්වාගෙන යන අය සඳහා නවාතැන් පහසුකම් සපයනු නොලබන අතර කාර්යාල වේලාව තුළ පමණක් ආපන ශාලාව විවෘත කළ යුතුවේ.
03. ජලය , විදුලිය හා ඉඩ පහසුකම් ආයතනය මගින් නොමිලේ සපයනු ලබන අතර ඔබ විසින් මිල ගණන් ඉදිරිපත් කිරීමේදී මේ පිළිබඳ සලකා බැලිය යුතුවේ. තවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අපේක්ෂිත අවම මාසික කුලිය රුපියල් 10,000/= (රුපියල් දස දහසක් පමණ ) වේ.
04. සේවය කරන කාර්යය මණ්ඩලයේ නාම ලේඛනය හැඳුනුම්පත් වල පිටපත් සහිතව ඉදිරිපත් කළ යුතු අතර සේවකයන් වෙනස් වන අවස්ථාවකදී අදාළ විස්තර සපයා ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය.
05. ආපන ශාලාව පවත්වාගෙන යෑම සඳහා ඔබ සතු භාණ්ඩ වත්කම් සහ මූල්‍ය වත්කම් තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි (ඔබගේ ව්‍යාපාරික වත්කම් පිළිබඳ විස්තර) දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කළ යුතුය.
06. ආපන ශාලාවට අදාළ කුණු කසල බැහැර කරගත යුතු වේ.
07. කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ හෝ පිළිගත් රාජ්‍ය ආයතනයක ආපනශාලාවක් පවත්වාගෙන යෑම සඳහා ලියාපදිංචි වී සිටිය යුතු අතර අයදුම් කරන විට ලියාපදිංචිය වලංගුව පැවතිය යුතු වේ.
08. තෝරා ගන්නා ලද සැපයුම්කරු ආපසු ගෙවනු ලබන රු.50,000/= ක තැම්පතු මුදලක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත තැම්පත් කළ යුතු අතර ටෙන්ඩරයට අදාළ කාල සීමාවෙන් පසු අය කළ යුතු යම් ගාස්තුවක් ඇතොත් එම මුදල් පියවා ගැනීමෙන් අනතුරුව මෙම මුදල නැවත ගෙවනු ලැබේ.
09. පුවත්පත් දැන්වීමට අනුව දක්වා ඇති දින නියමිත වේලාවට ටෙන්ඩර්පත් භාරගැනීම අවසන් කරනු ලැබේ. වැඩි විස්තර 0112503969 දුරකථන අංකයෙන් ලබා ගත හැක.



## ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ආපනශාලාව පවත්වාගෙන යෑම සඳහා මිල ගණන් කැඳවීම

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වසරක කාලයක් ආපනශාලාව පවත්වාගැනීමේ කටයුතු සිදුකිරීම සඳහා සුදුසු සැපයුම් කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලැබේ.

මෙම කාර්යයට අදාළ විස්තර සහ අයදුම්පත්‍රය ජා.ග.කො.සභාවේ නිල වෙබ් අඩවිය වන [www.ntc.gov.lk](http://www.ntc.gov.lk) මගින් බාගත කිරීම කළ හැක. නැතහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රසම්පාදන අංශයෙන් නොමිලේ ලබාගතහැක. අවශ්‍ය විස්තර 0112503969 දුරකථන අංකයෙන් ලබා ගත හැක.

ආපනශාලාව පවත්වාගැනීමට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත එක් ලීන් මසක් සඳහා ඔබ විසින් ගෙවීමට අපෙක්ෂිත මිල ගණන් පැහැදිලිව ඇතුළත් කර සම්පූර්ණ කරන ලද අයදුම්පත් **2019/06/24** දින ප.ව **02:00** ට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ජා.ග.කො.සභාවේ ප්‍රසම්පාදන අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය.

අදාළ ලංසු එම දින දක්වා ඇති වේලාව අවසන් වූ වහාම විවෘත කරනු ලැබේ.

සභාපති

ජාතික ගමනාගමන කොමිෂන් සභාව

# ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ආපනශාලාව පවත්වාගෙන යෑම සඳහා (වසරක කාලයක්) අයදුම්පත්‍රය

01. ආයතනයේ නම:.....

02. ලිපිනය .....

03. දුරකථන අංක .....

04. ලියාපදිංචි විස්තර (ආපනශාලාවක් පවත්වාගෙන යෑම සඳහා ලියාපදිංචිකර ඇති සහතිකයේ පිටපතක් ඇමිණිය යුතුය.)

05. ආපනශාලාවක් පවත්වාගෙන යෑම සම්බන්ධව පළපුරුද්ද.

(I) රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි: .....

(II) පෞද්ගලික ආයතනයන්හි:.....

06. සැපයීමට බලාපොරොත්තු වන ආහාර වර්ග හා මිල ගණන්

උදේ :..... (මිල ගණන් දළ වශයෙන්)

දවල්:..... (මිල ගණන් දළ වශයෙන්)

සවස: ..... (මිල ගණන් දළ වශයෙන්)

07. ආපනශාලාව පවත්වාගෙන යෑමේ පහසුකම් ලබා ගැනීම සම්බන්ධව එක් මසකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ගෙවීමට අපේක්ෂිත මිල ඉලක්කමෙන්.....අකුරෙන් .....

08. ඔබ ආපනශාලාවක් පවත්වාගෙන යෑමේදී හෝ වෙනත් කාර්යයකදී යම් වරදක් හෝ සාපරාධි ක්‍රියාවකට අසුවී බන්ධනාගාර ගතවී තිබේද?.....

09. අංක :08 ඔව් නම් ඒ පිලිබඳ විස්තර : .....

10. ඉහත දක්වා ඇති තොරතුරු නිවැරදි බවටත් ඉහත සඳහන් ටෙන්ඩරය ලබාගැනීමට මා සුදුස්සකු වුවහොත් දක්වා ඇති පරිදි රු: **50,000/=** තැන්පත් මුදලක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ තැන්පත් කිරීමටද වසරක කාලයක් ආපනශාලාව නිසි ලෙස පවත්වාගෙන යාමේ කටයුතු ඉටු කිරීමද අයදුම් පත්‍රයේ සඳහන් මුදල සෑම මසකම නියමිත පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ගෙවීමට ද පොරොන්දු වෙමි.

.....  
අත්සන

.....  
දිනය